

බලයක හුමන ආචරණය


බලයක හුමන ආචරණය




10 ශ්‍රේණිය

බලයක භ්‍රමණ ආචරණය

00. එදිනෙදා ජීවිතයේදී කරනු ලබන ක්‍රියාවන් අතර බලයක් යෙදීම අප විසින් සුලබව කරනු ලබන ක්‍රියාවකි.
- බලයක් යනු කුමක් ද?



ඇදීමක්



හෝ

තල්ලු කිරීමක්

බලයක භ්‍රමණ ආචරණය



PULL

PUSH

බලයක භූමිභූ ආචරණය

- බලයක් යෙදූ විට,



- නිශ්චල වස්තුවක් චලනය වේ.

බලයක භූමිතා ආචරණය




- **චලනය වන වස්තුවක ප්‍රවේගය වෙනස් වේ.**

බලයක භූමිභූ ආචරණය



- චලනය වන වස්තුවක දිශාව වෙනස් වේ.

බලයක භූමිභූ ආචරණය



- වස්තුවක හැඩය වෙනස් කළ හැකි ය.


බලයක භ්‍රමණ ආචරණය



- භ්‍රමණ ආචරණයක් සිදුවේ.

බලයක භ්‍රමණ ආචරණය


01. රූපයේ දැක්වෙන්නේ බලයක් යෙදූ විට භ්‍රමණ ආචරණයක් සිදුවන අවස්ථා දෙකකි.



1 අවස්ථාව

2 අවස්ථාව


බලයක භ්‍රමණ ආචරණය



1 අවස්ථාව 2 අවස්ථාව

i. අඩු බලයක් යොදමින් දොර ඇරීම සිදුකළ හැක්කේ කුමන අවස්ථාවේ ද? **1 අවස්ථාව**

බලයක භ්‍රමණ ආචරණය



ii. පහසුවෙන් ඇණ මුරිච්චිය ගැලවීමට හැකි වන්නේ d දිග අඩුවන ලෙස බලය යෙදීමෙන් ද, නැතහොත් d දිග වැඩි වන ලෙස බලය යෙදීමෙන් ද?

දිග වැඩි වන ලෙස බලය යෙදීමෙන්

බලයක භ්‍රමණ ආචරණය

iii. වස්තුවක් මත බලයක් යෙදූ විට භ්‍රමණ ආචරණයක් සිදුවේ නම් එහි විශාලත්වය ප්‍රකාශ කිරීමට යොදා ගැනෙන රාශිය කුමක් ද?

බල උෂ්‍රණය

බලයක භ්‍රමණ ආචරණය

iv. බල ඝූර්ණය ගණනය කිරීමට සුදුසු ප්‍රකාශනයක් ලියන්න

$$\text{බල ඝූර්ණය} = \frac{\text{බලය}}{\text{විශාලත්වය}} \times \begin{matrix} \text{භ්‍රමණ අක්ෂයේ සිට} \\ \text{බලයේ ක්‍රියා ලේඛාවට} \\ \text{අඟි ලම්බක දුර} \end{matrix}$$

$$\text{බල ඝූර්ණය} = \text{බලය} \times \text{භ්‍ර. අ. සිට බ. ක්‍ර. ලේ.ට අඟි ල.දුර}$$

බලයක භ්‍රමණ ආචරණය

v. බල ඝූර්ණයේ ඒකක සඳහන් කරන්න.


බල ඝූර්ණය = බලය X භ්‍ර. ජ. සිට බ. ක්‍රි. මි.ට පැති ම.ප්‍ර

බල ඝූර්ණයේ ඒකක = N x m

බල ඝූර්ණයේ ඒකක = N m

බලයක භ්‍රමණ ආචරණය


02. රූපයේ ආකාරයට සරණෝරුවකින් උළුවස්සකට සවි කර ඇති දොරක් යන්තමින් භ්‍රමණය ආරම්භ වීම සඳහා අවස්ථා තුනක දී A,B හා C ස්ථාන වලින් බලය යොදන ලදී.



බලයක භ්‍රමණ ආචරණය

a. දොර කරකැවීම සඳහා වැඩිම බලයක් යෙදිය යුතු වන්නේ කුමන ස්ථානයෙන් බලය යොදන විට ද?


A ස්ථානයෙන්



බලයක භ්‍රමණ ආචරණය

b. දොර කරකැවීම සඳහා අඩුම බලයක් යෙදිය යුතු වන්නේ කුමන ස්ථානයෙන් බලය යොදන විට ද?

C ස්ථානයෙන්



C. හුමණ ආචරණයේ විශාලත්වය තීරණය කෙරෙන සාධක දෙක කුමක් ද?

- **බලයේ විශාලත්වය**
- **හුමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර**

බලයක භ්‍රමණ ආචරණය

C. කරකැවෙන අක්ෂයේ සිට 1 m දුරින් 4 N

බලය යෙදූ විට භ්‍රමණ ආචරණය සිදුවීණි නම් දොරෙහි බල ඝූර්ණය ගණනය කරන්න.

• ගණනයට අදාළ ප්‍රකාශනය

$$\text{බල ඝූර්ණය} = \text{බලය} \times \text{භ්‍ර. ද. සිට බ. ක්‍ර. වෙ.ට දැනි ද.දුර}$$

ආදේශ කිරීම

$$\text{බල ඝූර්ණය} = 4(\text{N}) \times 1 (\text{m})$$


සුළු කිරීම

$$\text{බල ඝූර්ණය} = 4 \times 1$$

$$\text{ඒකකය සමග පිළිතුර} = 4 \text{ N m}$$

බලයක භ්‍රමණ ආචරණය

03. රූපයේ දැක්වෙන්නේ ලෑලි කැබැල්ලකට සමාන දුරින් කොකු සම්බන්ධ කර ඇති ආකාරයයි. P, Q, R , S කොකු සම්බන්ධ කර ඇත්තේ විවර්තන ලක්ෂ්‍යයේ සිට පිළිවෙලින් සෙ:මි: 10, 20, 30, 40, බැගින් වන දුරින්.



බලයක භ්‍රමණ ආචරණය

i. ලැලි කැබැල්ල යන්ත්‍රමිත් චලනය වීම සඳහා S කොක්ක මත යෙදූ බලය 6 N නම් බල ඝූර්ණය කොපමණ ද?


බල ඝූර්ණය = බලය X භ්‍ර.අ. සිට බ.ක්‍රී.ට් ව දැනි ල.පුඵ

$$\text{බල ඝූර්ණය} = 6 \text{ (N)} \times \frac{40 \text{ (m)}}{100}$$

$$= 6 \times \frac{40}{100}$$

$$= 6 \times \frac{4}{10}$$

$$= 2.4 \text{ N m}$$



බලයක භ්‍රමණ ආචරණය

- **P** මත යෙදිය යුතු බලය ගණනය කිරීම :


බල ඝූර්ණය = බලය X භ්‍ර.අ. සිට බ.ක්‍රී.ට් ව දැනි ල.දුර

$$2.4 \text{ N m} = P \times \frac{10}{100} \text{ m}$$


$$2.4 \times 100 = P \times 10$$

$$240 = 10 P$$

24 N



$$P = 24 \text{ N}$$



බලයක භ්‍රමණ ආචරණය

- Q මත යෙදිය යුතු බලය ගණනය කිරීම :


බල ඝූර්ණය = බලය X භ්‍ර.අ. සිට බ.ක්‍රී.ට් ව දැනි ල.දුර

$$2.4 \text{ N m} = Q \times \frac{20}{100} \text{ m}$$

$$2.4 \times 100 = 20 \times Q$$

$$240 = 20 Q$$

$$Q = 12 \text{ N}$$



බලයක භ්‍රමණ ආචරණය



• **R** මත යෙදිය යුතු බලය ගණනය කිරීම :

බල භ්‍රමණය = බලය X භ්‍ර.අ. සිට බ.ක්‍රී.ට් ව දැනි දුර

$$2.4 \text{ N m} = R \times \underline{30} \text{ m}$$

$$2.4 \times 100 = R \times 30^{100}$$

$$240 = 30 R$$




$$R = 8 \text{ N}$$

බලයක භූමිභූ ආචරණය



බයිසිකලයක හැඩලය හැරවීමේදී බලයන් යෙදෙන ආකාරය සොයා බැලීමට සකස් කළ ඇටවුමක් රූපයේ දැක්වේ.

$AB = BC = CD = DE = 10 \text{ cm}$ නම්



i. අනුම බලයක් යෙදීමෙන් හැඩලය හැරවීම සඳහා බලය යෙදිය යුතු ස්ථාන දෙක දැක්වෙන අක්ෂර මොනවා ද?

A හා E

බලයක භ්‍රමණ ආචරණය


ii. E ලක්ෂ්‍යයෙන් බලය යෙදවීම බල ඝූර්ණයෙහි විශාලත්වය ගණනය කරන්න.



$$\begin{aligned}
 \text{බල ඝූර්ණය} &= \text{බලය} \times \text{භ්‍ර.අ. සිට බ.ක්‍රී.ට් ව දැනි ල.පුර} \\
 &= 20 \text{ N} \times \frac{20}{100} \text{ m} \\
 &= \frac{20 \times 20}{100} \\
 \text{බල ඝූර්ණය} &= 4 \text{ N m}
 \end{aligned}$$

බලයක භ්‍රමණ ආචරණය

ii. B හා C ලක්ෂ්‍යය වලින් බලය යෙදුවේ නම් බල ඝූර්ණය ගණනය කරන්න.



- B වලින් බලය යෙදූ විට : 4 N m
- C වලින් බලය යෙදූ විට : 0 N m

බලයක භ්‍රමණ ආචරණය

✍. හැඩලය හැරවීමට A ලක්ෂ්‍යයෙන් බලය යෙදුවේ නම් බලය යෙදූ දිශාව ඊකල හිසකින් දක්වන්න.



20 N

බලයක භ්‍රමණ ආචරණය

iv. A හා E ලක්ෂ්‍යය වලින් යෙදෙන බල දෙකෙහි ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.




- සමාන්තරයි.
- ප්‍රතිවිරුද්ධයි.

20 N

බලයක භ්‍රමණ ආචරණය


❖ භ්‍රමණ ආචරණයකට පෙළඹුමක් ඇති වස්තුවක් සමතුලිතව පවතින්නේ නම්



❖ එම වස්තුවෙහි වාමාවර්ත බල ඝූර්ණයක් දක්ෂිණාවර්ත බල ඝූර්ණයක් එකිනෙකට සමාන විය යුතුය.


බලයක භ්‍රමණ ආචරණය

- W_1 බර මගින් වාමාවර්තව බල ජූර්ණයක් ඇති කරයි.



- W_2 බර මගින් දක්ෂිණාවර්තව බල ජූර්ණයක් ඇති කරයි.


බලයක භ්‍රමණ ආචරණය



සමතුලිතව පවතින්නේ w_1 බර මගින් ඇති කරන බල ඝූර්ණය w_2 බර මගින් ඇති කරන බල ඝූර්ණයට සමාන වීම නිසාය.

බලයක භූමි ආචරණය

a. 30 kg ස්කන්ධය නිසා ඇති කරන ළමයාගේ බර කොපමණ ද? ($g = 10 \text{ m s}^{-2}$)




$$W = mg$$

$$W = 30 \text{ kg} \times 10 \text{ m s}^{-2}$$

$$W = 300 \text{ N}$$

බලයක භ්‍රමණ ආචරණය

b. W_1 ළමයාගේ බර නිසා ඇති කෙරෙන
වාමාවර්ත බල ඝූර්ණය කොපමණ ද?




වා.බල ඝූර්ණය = බලය X භ්‍ර.අ. සිට බ.ක්‍රී.ට් ව ඇති දුර

$$= 300 \text{ N} \times 2 \text{ m}$$

$$= 600 \text{ N m}$$

බලයක භ්‍රමණ ආචරණය

C. මිනිසාගේ W_2 බර නිසා ඇති කෙරෙන දක්ෂිණාවර්ත බල ඝූර්ණය කොපමණ ද?




ද.බල ඝූර්ණය = බලය X භ්‍ර.අ. සිට බ.ක්‍රී.ට් ව ඇති ල.දුර

$$= W_2 \times 1$$

$$= W_2$$

බලයක භ්‍රමණ ආචරණය

d. වාමාවර්ත බල ඝූර්ණය දක්ෂිණාවර්ත බල ඝූර්ණයට සමාන කිරීමෙන් W_2 මිනිසාගේ බර ගණනය කරන්න.




වාමාවර්ත බල ඝූර්ණය = දක්ෂිණාවර්ත බල ඝූර්ණය

$$600 = W_2$$

$$W_2 = 600 \text{ N}$$

බලයක භූමිභාවය ආවරණය

e.W₂ මිනිසාගේ ස්කන්ධය කොපමණ ද?



$$W = mg$$

$$600 \text{ N} = m \times 10 \text{ m s}^{-2}$$


$$600 = 10 m$$

$$m = 60 \text{ kg}$$

බලයක භූමිභූ ආචරණය

ii. රූපයේ ආකාරයට ලෑල්ල මත ළමුන් දෙදෙනෙකු සමතුලිතව සිටියි.

ශ්‍රේණි දෙදෙනා සිටින්නේ කඵකවෙනි අක්ෂයේ සිට සමාන දුරින් නම් ද, එක් ළමයෙකුගේ ස්කන්ධය 30 kg ද නම් ද, අනෙක් ළමයාගේ බර කොපමණ ද?



$$\text{චාලාවර්ත බල ඡුරණය} = \text{දක්ෂිණාවර්ත බල ඡුරණය}$$

$$30 \text{ kg} \times 10 \times 1 = W \times 1$$

$$300 = W$$

$$W = 300 \text{ N}$$

බලයක භ්‍රමණ ආචරණය

- වස්තුවක් මත,

 - ✌ **සමාන බල දෙකක්**

 - 👍 **එකවර,**

 - 👉 **සමාන්තරව,**

 - 🖐 **ප්‍රතිවිරුද්ධව,**

- යෙදෙන්නේ නම් එය **බල යුග්මයක්** ලෙස හැඳින්වේ.

බලයක භ්‍රමණ ආචරණය

i. බල යුග්මයක් යෙදෙන අවස්ථා 5 ක් සඳහන් කරන්න.

 බර්සිකල් හැඩලය දැනින් හැරවීම.

 සුක්කානම දැනින් හැරවීම.

 ඉස්කුරුප්පු නියතෙන් ඇණ කරකවීම.

 බෝතලයක මුඛය කරකවීම.

බලයක භූමිභූ ආචරණය



- සමහර මූර්ච්චිය කරකැවීම.

බලයක හුමණ ආචරණය

- ii. හුමණ ආචරණයකදී තනි බලයක් යොදනවාට වඩා බල යුග්මයක් යෙදීමෙන් ඇතිවන වාසිය කුමක් ද?

බල දෙකක් එකවර යෙදෙන බැවින් එක් බලයක විශාලත්වය අඩු අගයක් ගනී.

බලයක හුමණ ආචරණය

ඔව් , දැන් මට පුළුවන් !

Yes, I Can !

- ✓ බලයක හුමණ ආචරණය සරල ක්‍රියාකාරකම් මගින් ආදර්ශනය කිරීමට
- ✓ බල ප්‍රචණය කෙරෙහි බලපාන සාධක සඳහන් කිරීමට
- ✓ බල ප්‍රචණය ගණනය කිරීමට ගණිතමය ප්‍රකාශනයක් දැක්වීමට
- ✓ බල ප්‍රචණයේ ඒකක සඳහන් කිරීමට
- ✓ බල ප්‍රචණය වාමාවර්ත හා දකුණාවර්ත ලෙස විස්තර කිරීමට

බලයක භූමිභූ ආචරණය

- ✓ බල යුග්මයක ඡුර්ණය පැහැදිලි කිරීමට
- ✓ එදිනෙදා ජීවිතයේදී හමුවන බල යුග්මයක ඡුර්ණය යෙදෙන අවස්ථා මැනීමට ගත කිරීමට
- ✓ බල ඡුර්ණය සම්බන්ධ ගණනය කිරීමට යෙදීමට.
- ✓ එදිනෙදා කටයුතුවලදී බල ඡුර්ණයේ ඇති වැදගත්කම පිළිගැනීමට
- ✓ බොහෝ ප්‍රායෝගික අවස්ථාවලදී බල ඡුර්ණය දැකිය හැකි වන්නේ යුග්ම වශයෙන් බව පිළිගැනීමට
- ✓ එදිනෙදා ජීවිතයේදී බල යුග්ම ක්‍රියාකාරී අවස්ථා සඳහා හඳුනා දැක්වීමට

බලයක හුමණ ආචරණය

බලයක හුමණ ආචරණය



YES ! I CAN

බලයක හුමණ ආචරණය

බලයක හුමණ ආචරණය අභ්‍යාසය

අභ්‍යාස - බහුවරණ

නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර හෝ රා යටින්
ඉරක් අදින්න .

01. බල සූර්ණයේ ඒකක වන්නේ,

1) N ය.

2) Nm^{-1} ය.


3) Nm ය.

4) J ය.

බලයක භ්‍රමණ ආචරණය

02. රූපයේ ආකාරයට දැක්වූ සමතුලිතතාවයේ පවතින නම් F හි අගය කොපමණ ද?


- 1) 5 N
- 2) 10 N
- 3) 25 N
- 4) 125 N



බලයක භ්‍රමණ ආචරණය

03. ස්කන්ධ එකිනෙකට සමාන වූ රෝද රථ රූපයේ ආකාරයට සමතුලිතව පවතී නම් X දුර කොපමණ ද?


- 1) 3 m
- 2) 6 m
- 3) 12 m
- 4) 24 m



බලයක භ්‍රමණ ආචරණය


04. රූපයේ දැක්වෙන ඇටවුම සමතුලිතව පවතී නම් W හි අගය කොපමණ ද?

- 1) 4 N
- 2) 5 N
- 3) 20 N
- 4) 25 N



බලයක භ්‍රමණ ආචරණය

05. දෙපයින් පාපැදියක් පැදියහ විට බල යුග්මය සහ බල උෂ්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?



- 1) බල උෂ්‍රණයක් පමණක් ක්‍රියා කරයි.
- 2) බල යුග්මයක් පමණක් ක්‍රියා කරයි.
- 3) බල උෂ්‍රණයක් සහ බල යුග්මයක් ක්‍රියා කරයි.
- 4) බල උෂ්‍රණයක් හෝ බල යුග්මයක් ක්‍රියා නොකරයි.

බලයක භූමිභූ ආචරණය

06. වාහනයක් පැදවීමේදී සුක්කානම මත බල යෙදෙන ආකාරය පිළිබඳ සිසුන් දෙනෙකු පළ කළ අදහස් පහත දැක්වේ.

A. සුක්කානම දැතින බල යුග්මයක් ක්‍රියා කරයි.

B. සුක්කානම තනි අතින් හැරවීමේදී බල සූර්ණයක් පමණක් ක්‍රියා කරයි.



එම අදහස් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?

බලයක භ්‍රමණ ආචරණය

A. සුක්කානම දැතින් හැරවීමේදී බල යුග්මයක් ක්‍රියාකරයි.

B. සුක්කානම තනි අතින් හැරවීමේදී බල සූරණයක් පමණක් ක්‍රියාකරයි.



එම අදහස් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?

- 1) A නිවැරදි වන අතර B වැරදිය.
- 2) B නිවැරදි වන අතර A වැරදිය.
- 3) A හා B ප්‍රකාශ දෙකම වැරදිය.
- 4) A හා B ප්‍රකාශ දෙකම නිවැරදිය.

බලයක භූමිභූ ආචරණය

~~පහත ප්‍රකාශ නිවැරදි නම්~~ ✓ ලකුණ දී
වැරදි නම් ✗ ලකුණ දී යොදන්න.

01. ලක්ෂ්‍යයක් වටා බල ක්‍රමණය යනු යොදන බලයෙන්, බලය
යොදන ලක්ෂ්‍යයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ
දුරෙහිත් ගුණිතය යි.
02. ලක්ෂ්‍යයක් වටා බල ක්‍රමණය ක්‍රියාත්මක වන්නේ
චාලාවර්තව පමණි.
03. බයිසිකල් හැඩලය තනි ඇතිත් හැරවීමේදී බල යුග්මයක්
ක්‍රියා නොකරයි.

බලයක භ්‍රමණ ආචරණය

~~පහත~~ ප්‍රකාශ නිවැරදි නම් ✓ ලකුණ දී
වැරදි නම් ✗ ලකුණ දී යොදන්න. (ඉතිරි)

04. තනි බලයක් යොදා භ්‍රමණයක් සිදුකරනවාට වඩා බල
යුග්මයක් යොදා එම භ්‍රමණයම සිදු කරන්නේ තම් වඩාත්
පහසු වේ.
05. බල ඡුර්ණය ප්‍රයෝජනවත් වන්නේ විද්‍යාගාර කටයුතු
සඳහා පමණි.

බලයක භ්‍රමණ ආචරණය

~~✍~~ සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න.

01. ඇණ මුරිච්චිය පහසුවෙන් කරකැවීමට d දිග
..... විස යුතුය.




02. ඇණ මුරිච්චිය
කරකැවීමේ දී බල යුග්මයක් ක්‍රියා
..... ශාකර්මයකි.

03. d දිග 10 cm ද යෙදූ බලය 20 N ද වූයේ
නම් බල ඝූර්ණයේ විශාලත්වය 2 Nm කි.

බලයක භ්‍රමණ ආචරණය

- 04 හා 05 ප්‍රශ්න සඳහා පහත රූපය යොදා ගන්න.




A හා B පුද්ගලයින් දෙදෙනාගෙන් A දොරෙහි කරකැවෙන අක්ෂයට වඩාත් අදුරින් බලය යොදයි.

දෙදෙනාම යොදන බල සමාන වේ.

04. දොර භ්‍රමණය වන්නේ **B..... දෙසට ය.**

බලයක භ්‍රමණ ආචරණය



05. දෙදෙනා බල යොදන ස්ථාන වෙනස් නොකර තිබියදී දොර භ්‍රමණය නොවී තබා ගැනීමට නම් B යෙදිය යුතු බලය A යෙදිය යුතු බලයට වඩා විශාලවයෙන් විය යුතුය.

බලයක භූමිභූ ආචරණය

ඉදිරිපත් කිරීම

එල්. ගාමිණී ජයසූරිය

ගුරු උපදේශක (විද්‍යාව)

වෙත්/කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය
ලුණුවිල.



071 4436205 / 077 6403672